

අනුරාධපුර හා පොලොන්නරු යුගයන්හි ලක්දීව පැවති නාට්‍ය කලාවේ ස්වභාවය
පිළිබඳ විමසීමක්
සුමාලි තක්ෂිලා ගුණසේකර, ඒ. ඒ!¹

මෙරට අතිතයේ පටන් විකාසනය වූ නාට්‍ය කලාවක් පැවතියේ ද යන්න විමර්ශනය කළ යුතු ප්‍රස්ථාතයකි. විශේෂයෙන් ම අනුරාධපුර හා පොලොන්නරු යුගයන්හි මෙරට නාට්‍ය කලාවක් පැවතියේ ද, පැවතියේ තම එහි ස්වභාවය කෙබලුදුයි අධ්‍යයනය වැදගත් වේ. අනුරාධපුර යුගය වන විට ලක්දීව පුරා බුදුධහම ව්‍යාප්ත ව තිබුණු අතර බොද්ධාගමික පුදුප්‍රජා ඇසුරින් නාට්‍ය කලාවේ ප්‍රහවයට මග සැලෙසුණු අයුරු නිරීක්ෂණය කළ හැකි ය. මෙරට බොද්ධ වන්දනාමානවල නාට්‍යය රෝගනයට ප්‍රමුඛස්ථානයක් හිමි වූ අතර මේ ඇසුරින් බිජි වූ නාට්‍ය කලාවේ ස්වභාවය පිළිබඳ ව අපගේ අවධානයට ලක් විය යුතු ය. අනුරාධපුර සමයේ රජ දරුවන් නාටක ජනයා පිරිවරාගෙන සිටි බවට ද කරුණු හඳුනාගත හැකි අතර කාවන්තිස්ස රජතුමා සමග මහා මංගල වෙළතායේ ධාතු නිධානේන්ත්වසයට ද රුවන්මැලි සැය නිමවන අවස්ථාවට ද නාටක ජනයාගේ සහභාගිත්වය ලැබුණු බව දක්නට ලැබේ. අනුරාධපුර හා පොලොන්නරු යුගයන්හි මෙරට පැවති නාට්‍ය කලාවේ ස්වභාවය පිළිබඳ කරුණු විමසීමේ අරමුණීන් සිදු කරනු ලබන මෙම පර්යේෂණයේ දී එම යුගයන් පිළිබඳ රචන විවිධ සාහිත්‍යය හා එළිභාසික කාති ප්‍රධාන මුලාශ්‍රය වශයෙන් භාවිත කෙරුණු අතර ලක්දීව නාට්‍ය කලාවේ ප්‍රහවය පිළිබඳ රචන කාති ද්විතීයික මුලාශ්‍රය වශයෙන් පරිඹිලනය කෙරිණි. මෙම මුලාශ්‍රය මගින් අනාවරණය වූ පරිදි වර්තමානයේ මෙන් දියුණු වූ විද්‍යා නාට්‍ය කලාවක් එකල දක්නට තොලැබුණු බව පෙන්වා දිය හැකි ය. පුද පුරා ආසින් ව ගොඩනැගුණු නාට්‍ය කලාවේ ආරම්භයට මං සලකුණු තනා දෙන අකාරයේ නාට්‍ය කලාවක් අනුරාධපුර පොලොන්නරු යුගයන්හි පැවති බව මෙහි දී තහවුරු වේ.

ප්‍රමුඛ පද: පුදුප්‍රජා, නාටක ජනයා, ලක්දීව නාට්‍ය, අනුරාධපුර යුගය, පොලොන්නරු යුගය,

¹ ගාස්තුවේදී (විශේෂ) දෙවන වසර. සිංහල අධ්‍යයනාංශය.